



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1941/30 - 2015 නොවැම්බර් මස 20 වැනි සිකුරාදා - 2015.11.20

(රජයේ බලපැවැත්වූ ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත

3 ඇ වගන්තිය යටතේ නියමය

2011 අංක 17 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතින් අවසන් වරට සංශෝධිත 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 ඇ වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල් අමාත්‍ය රවි කරුණානායක වන මම, 2015.11.21 සිට ක්‍රියාත්මක වන පරිදි මෙහි උපලේඛනය මගින් නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ සඳහා නිෂ්පාදන බදු ගෙවීමෙන් නිදහස් වන බව මම නියමය මගින් ප්‍රකාශයට පත් කරමි.

එම පනතේ 3 ඇ වගන්තිය යටතේ 2014.10.24 දිනැති අංක 1885/43 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියමයන් මෙයින් පරිච්ඡේද කරනු ලැබේ.

රවි කරුණානායක,
මුදල් අමාත්‍ය.

2015 නොවැම්බර් මස 20 වැනි දින,
කොළඹ,
මුදල් අමාත්‍යාංශයේ දී ය.

උපලේඛනය

- (1) ශ්‍රී ලංකා රජය විසින් විදේශීය සංවිධාන හා විදේශීය රාජ්‍යයන් සමඟ එළඹී ඇති නොයෙකුත් ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම් යටතේ ආනයනය කරනු ලබන මෝටර් රථ/භාණ්ඩ.
- (2) කර්මාන්ත විෂය භාර ඇමතිවරයා විසින් නිර්දේශිත 30% කට නොඅඩු දේශීයව එකලස් කළ හෝ එකතු කළ අගයක් සහිතව මෙරට එකතුකළ නිෂ්පාදනය කරනු ලබන සංයෝජිත වර්ගීකරණ සංකේත අංක 84 හා 85 කාණ්ඩයන්ට අයත් වන භාණ්ඩ.
- (3) රේගු ආඥාපනතේ 107 (අ) වැනි වගන්තිය යටතේ පනවනු ලැබ ඇති මගීන්ගේ ගමන් බඩු (නිදහස් කිරීම) රෙගුලාසි යටතේ තීරු බදු රහිතව නිශ්කාෂණය කර ගැනීමට හිමිකම් ලබන සෑම භාණ්ඩයක්ම (235 පරිච්ඡේදය).
- (4) නැව් ගබඩා බඩු ලෙස පාවිච්චි කිරීම සඳහා ප්‍රතිඅපනයනය කිරීම පිණිස බන්ධිත ගුදමින් නිශ්කාෂණය කරනු ලබන සෑම භාණ්ඩයක්ම.



(5) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර යම් අපනයනකරුවෙකු වෙත සපයනු ලබන සෑම භාණ්ඩයක් ම එම නිෂ්පාදනය කරන ලද භාණ්ඩය අපනයනය කරන ලද බවට නිෂ්පාදන බදු අධ්‍යක්ෂ ජනරාල්වරයා සෑහීමට පත්වන ආකාරයට ලියකියවිලි ඉදිරිපත් කරන්නේ නම් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත එවැනි භාණ්ඩ.

(6) 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනතේ පළමුවන උපලේඛනයේ II කොටසේ (ඊ) 2 ඡේදයේ දක්වා ඇති පරිදි රටට සිදුවන ආර්ථික ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන, මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් හඳුනා ගන්නා ලද සහ රජය විසින් බදු ගෙවිය යුතු යම් විශේෂිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යවන, ප්‍රධාන වශයෙන් පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සඳහා සැලසුම් කරන ලද වාහන හැර නිෂ්පාදන බදු ගෙවිය යුතු සෑම භාණ්ඩයක්ම.